

No: \_\_\_\_\_

S.A.O අරන් මල්ලේ,

No 50/A,

ලිපිකර කොටුව,

එ - 3/1

Date: \_\_\_\_/\_\_\_\_/\_\_\_\_

මේවා ගිණුම්කරණය කර පුළුල්


මුද්‍රණය

නි.බ. 807

මහල 5

S.A.O විද්‍යා ලේකම් මහ මාගේ දිවයින ඉසව්වේ වෙ  
ර්ණාගමන අරන් ඉ කැණි කැණි පුළුල් ඉගනීම සඳහා නානිසා සවිච්චාන  
සඳහා ඉලකාවල ලබා දෙන මෙන් ඉතා නවීනව පුළුල් කිරීම.

මේ වස්තුව අරන්.



sh/

pls do the needful

17/10/2023





Application Form to provide Financial Assistance for Vocational Training Courses

\_\_\_\_\_

For ETF Board use only

To be completed by current Employer (Part IV)

- Name of Employer/Estate and address: Lanka Dairies (Pvt) Ltd  
579/1,  
Welisara, Ragama
- Full name of the Member: Solanga Arachchige Don  
Sarath Douglas
- Member's NIC No: 

6	0	1	8	8	2	1	5	9	V.		
---	---	---	---	---	---	---	---	---	----	--	--
- Employer No: 6857/1 Member No: 575
- Date of appointment: 

3	P
---	---

0	7
---	---

2	0	2	0
---	---	---	---
- Contribution during the 12 months proceeding in the month in which this student sat the GCE A/L examination. (If the contribution have been credited through e-service, it is not necessary to complete this section and it is sufficient to make a note that the contribution have been paid through e-service)

Year	Month	Member's Contribution Amount	Date	R1 or R4
2022	February	420.00	2022-03-25	Pay Fast.
2022	March	493.00	2022-04-27	" "
2022	April	600.00	2022-05-25	" "
2022	May	660.00	2022-06-29	" "
2022	June	690.00	2022-07-28	" "
2022	July	615.00	2022-08-27	" "
2022	August	720.00	2022-09-27	" "
2022	September	675.00	2022-10-28	" "
2022	October	675.00	2022-11-29	" "
2022	November	645.00	2022-12-29	" "
2022	December	615.00	2023-01-30	" "
2023	January	660.00	2023-02-24	" "

I certify that the information furnished above is true and correct. Also certify that I am aware that if I furnish or cause to be furnished any false return or information relating to this claim I shall on conviction be liable to a fine or imprisonment under Section 39 of the Employees' Trust Fund Act No. 46 of 1980.


Name of the Employer - Lanka Dairies (Pvt) Ltd.

Address - Welisara, Ragama.

Tel: No 

0	1	1
---	---	---


2	9	5	6	2	6	3
---	---	---	---	---	---	---

7   
Signature

2023.10.18.  
Date

Name of the Signatory - .....  
Designation - .....

**I. A. De ALWIS**  
Deputy Finance Manager  
**LANKA DAIRIES (PVT) LTD.**  
Welisara, Ragama.



மேய் 2012

செய்தியாளர்கள்

பிறந்தது 1960.07.06

50/A

செய்தியாளர்கள்

F 2799767

True copy

H.P.L. TISSERA  
Justice of the Peace  
15/13/190  
52E, Batswana North

2012.02.17



601882159 v

Handwritten signature

செய்தியாளர்

1968 40832 2012 02 17

Handwritten initials



Serial No. UVLC - 870241

# DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

Department of Examinations  
National Evaluation & Testing Service  
P.O. Box 1503, COLOMBO, SRI LANKA

## OFFICIAL STATEMENT

My Ref. CL-BO7705

Date 2023/09/29

### General Certificate of Education (Advanced Level) Examination, Sri Lanka.

Name in Full : SOLANGA ARACHCHIGE DONA DILSHA LAKMALI  
 Year of Examination : 2022  
 Index Number : 2577399

<u>SUBJECT</u>	<u>GRADE</u>	<u>DEFINITION</u>
GENERAL ENGLISH	F	FAIL
POLITICAL SCIENCE	B	VERY GOOD PASS
DANCING(INDIGENOUS)	B	VERY GOOD PASS
SINHALA	B	VERY GOOD PASS

COMMON GENERAL TEST MARKS (026) TWENTY SIX

Z-SCORE MARKS ( +.8769 ) PLUS ZERO POINT EIGHT SEVEN SIX NINE


This statement should be accepted as evidence of candidate's successful performance only if it carries the embossed seal of the Department of Examinations, Sri Lanka.

### RANGE OF MARKS

G.C.E. (O/L)						G.C.E. (A/L)		
Before 2001			2001 and After			Range	Grade	Symbol
Range	Grade	Symbol	Range	Grade	Symbol	Range	Grade	Symbol
100 - 75	Distinction	D	100 - 75	Distinction	A	100 - 75	Distinction	A
74 - 50	Credit Pass	C	74 - 65	Very Good Pass	B	74 - 65	Very Good Pass	B
49 - 35	Ordinary Pass	S	64 - 50	Credit Pass	C	64 - 50	Credit Pass	C
34 - 00	Fail	F	49 - 35	Ordinary Pass	S	49 - 35	Ordinary Pass	S
			34 - 00	Weak	W	34 - 00	Fail	F

+ - Absent, X - Not Decided

Please Note :- This certificate has been printed using UV (Ultra Violet) technology (i.e. Sri Lankan Emblem, etc.). Please verify special UV markings for Authenticity.

  
 Commissioner / Asst. Commissioner

W.A.K. Jayasinghe  
 Deputy Commissioner of Examinations  
 Certificates Branch  
 Department of Examinations,  
 Pelawatte, Battaramulla  
 Sri Lanka

**H.J.M.C. Amith Jayasundara**  
 Commissioner General of Examinations

This certificate can be verified at <https://certificate.doenets.lk/>





14683  
98/1129

ලේ. අ. අ. 8 15(37) (8/80). ලංකා-ඉංග්‍රීසි දින-පොත

Registration B 1  
(High Reg P. & S. C.)  
8/69

ලංකා/இலங்கை/CEYLON දින-පොත }  
இ.அ. }  
No. }

//19 71

ලප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහන  
பிறப்புப் பதிவுப் புத்தகம்  
REGISTER OF BIRTHS

1951 දෙසැම්බර් 17 දරණ ලප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපතන  
1951 ම් ஆண்டின் 17 ம் இலக்கம் பிறப்பு இறப்புப் பதிவுச் சட்டம்  
Births and Deaths Registration Act, No. 17 of 1951

දිස්ත්‍රික්කය } ..... කොළඹ }  
பெரும் பகுதி } ..... කොළඹ }  
District } ..... Division }

1. ලපන් දිනය හා ස්ථානය பிறந்த திகதி இடம் Date and place of birth	1960 (නොවැම්බර්) 23 (කොළඹ) කොළඹ දිස්ත්‍රික්කය	
2. නම பெயர் Name	සරත් සිල්වරත්න	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால Sex	පුරුෂ	
4. පියාණන් தாய் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	කේලංග පුරේවිලේ ඔබ්බේ සේනසේනකර්මාණි
	ලපන් දිනය பிறந்த திகதி date of birth	නොදන්න
	ලපන් ස්ථානය பிறந்த இடம் place of birth	කොළඹ
	ජාතිය சாதி race	සිංහල
	තත්ත්වය නොහොත් වෘත්තිය அந்தஸ்து அல்லது தொழில் rank or profession	නොවන්න
මවගේ தாய் Mother's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	විජේලක්ෂ්මි සේනසේනකර්මාණි
	ලපන් දිනය பிறந்த திகதி date of birth	නොදන්න 2 3 1960
	ලපන් ස්ථානය பிறந்த இடம் place of birth	කොළඹ දි. ප්‍ර. 123
	ජාතිය சாதி race	සිංහල
වයස வயது age	අවුරුදු විස්සකාර	
මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?	ඔව්	
මුත්තා ලපන්ගේ ලංකාවේ නම් ? பாட்டன் இலங்கைப்பிற பிறந்ததால் அவர் ? If grandfather born in Ceylon ?	මුහුණේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	නොදන්න
	මුහුණේ ලපන් වර්ෂය பிறந்த வருஷம் his year of birth	නොදන්න
	මුහුණේ ලපන් ස්ථානය பிறந்த இடம் his place of birth	නොදන්න

Handwritten signature and date: 10/10/2023  
Official stamp: Registrar General, Ceylon

8. පියා ලංකාවේ නොඉපිද  
 ඒමුත්ත ලංකාවේ උපන්නේ  
 නම් මුලින් නමේ<sup>2</sup>  
 තුළ පවත්නා ලිඛිතව පිහිටි  
 පුද්ගලයාගේ නම  
 If the father was not born in  
 Ceylon and if great grand-  
 father born in Ceylon, great  
 grandfather's<sup>2</sup>

සම්පූර්ණ නම ...  
 முழுப் பெயர்  
 full name  
 උපන් වර්ෂය ...  
 பிறந்த வருஷம்  
 year of birth  
 උපන් ස්ථානය ...  
 பிறந்த இடம்  
 place of birth

රි. ...  
 ලංකාව ...  
 උපන්නායි

9. දැනුම්දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා  
 දැනුම්දෙන්නේ කවරෙකු වශයෙන්ද යන්න ...  
 தகவலாளரின் முழுப்பெயரும் வதியுமிடமும், என்னமுறை  
 யில் தகவல் கொடுக்கிறார்  
 Informant's full name, residence, and in what capacity  
 he gives information

සේනාපතිවරයාගේ සේවා උපදෙස්  
 නිවැසි ස්ථානය සහ  
 දැනුම්දෙනු ලබන ආකාරය.

10. දැනුම්දෙන්නාගේ අත්සන ...  
 தகவலாளரின் கையொப்பம்  
 Informant's signature

16(3) වන විධිවිධානවලට අනුව  
 සේනාපතිවරයාගේ සේවා උපදෙස්

11. ලියා පදිංචි කරන දිනය<sup>1</sup> ...  
 பதிவு செய்யும் திகதி<sup>1</sup>  
 Date of registration<sup>1</sup>

1960 (1960) ජූලි 21 වන දින  
 සිලිගුණි

12. ලේකම්ගේ අත්සන ...  
 பதிவுகாரரின் கையொப்பம்  
 Registrar's signature

සේනාපතිවරයාගේ අත්සන  
 සේනාපතිවරයාගේ

13. ලියා පදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත්  
 කලින් සිටි නම් වෙනුවට අලුත් යොදන ලද නම් ...  
 பதிவு செய்யப்பட்ட பிற்பாடு சேர்த்த அல்லது பதிலாக  
 கொடுத்த பெயர்  
 Name inserted or substituted after registration

ඉහත සඳහන් වනුයේ මෙම කාර්යාලයේ තැන්පත් කර  
 ඇති උපදෙස්වලට අනුව ලේකම්වරයා සතුව පිටපත්  
 බව මෙයින් සහතික කරමි.

14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු සැපයීමට අනෙකු  
 හෝ තැනැත්තාගේ නම සහ එයේ දැනට දුන්නේ කවරෙකු  
 වශයෙන්ද යන්න ...  
 பின்னமுறைவது விஷயத்துக்குத் தகவல் கொடுத்தவரின்  
 பெயர், என்ன முறையில் தகவலைக் கொடுத்தார்?  
 Name of person on whose information particulars relating  
 to item 13 were supplied and in what capacity he gave  
 information

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්  
 දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය,  
 ජංගම. 96/21 6  
 දිනය. 96/21 6  
 ජ්‍යෙෂ්ඨ කළේ, .....  
 පරීක්ෂක කළේ, .....

15. නම ඇතුළත් කිරීමට හෝ ඊට නව නමක් යෙදීමට හෝ දිනය  
 හා දිස්ත්‍රික් ලේකම්ගේ හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් තැනැත්තාගේ  
 අත්සන ...  
 பெயரைப் புதிதாகச் சேர்த்த அல்லது பதிலாகக் கொடுத்த  
 திகதி: பதிவுகாரியகர்த்தர் அல்லது பெரும் பகுதிய  
 பதிவுகாரரின் கையொப்பம்  
 Date of insertion, or substitution, and District Registrar's or  
 Registrar-General's signature





ශ්‍රී ලංකා  
இலங்கை  
SRI LANKA

ජාතික හැඳුනුම්පත  
தேசிய அடையாள அட்டை  
NATIONAL IDENTITY CARD



අංකය / இல. / No.: 200365700704



නම : සෝලාංග් ආරච්චිගේ දෝනා ඩිල්ෂා ලක්මාලී

පෙරුම : சோலங்க ஆரச்சிகே தோனா  
டில்ஷா லக்மாலி



Name: SOLANGA ARACHCHIGE DONA  
DILSHA LAKMALI

ස්ත්‍රී පුරුෂ භාවය / பால் / Sex : ස්ත්‍රී / பெண் / Female  
දින දිනය / பிறந்த திகதி / Date of Birth : 2003/06/05


දරන්නාගේ අත්සන / வைத்திருப்பாளரின் கையொப்பம் / Holder's Signature: *[Signature]*

*True copy*

*[Handwritten Signature]*

H.P.L. TISSERA  
Justice of the Peace  
151/15/150 Ragama  
02E, Batagama North  
JA-EU

*12/10/2023*



1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත / 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත / Registration of Persons Act, No. 32 of 1968  
Date of Issue :  
ලියාපදිංචි වූ දිනය : 2019/05/28  
Place of Birth : RAGAMA  
රාජ්‍යය : රාගම  
Date of Birth : 2019/05/28  
ලියාපදිංචි වූ දිනය : 2019/05/28  
Commissioner General  
අධ්‍යක්ෂායුක්ත ජනරාල්

*[Handwritten Signature]*

50/A, BANDIGODA CHURCH ROAD, BATAGAMA NORTH, JA ELA.

50/A, බන්දිගොඩ පූජ්‍ය චර්ච්චා පාර, බටගම, ජා.එ.ආ.

50/A, බන්දිගොඩ පූජ්‍ය චර්ච්චා පාර, බටගම, ජා.එ.ආ.

ලිපිනය / முகவரி / Address :

01 Y2M-080

25T20H28 - N